

## භද්‍රවත් සැන්කම් සඳහා සහයවීමේ වැඩපිළිවෙල යටතේ අති අයදුම්පතා සමග යොමු කළයුතු ලියවිලි.

01. සැන්කමට අදාළව තෙවදාවරයා විසින් නිකුත් කළ ලිපිය සහ වාර්තා
  02. පිටරවකදී සැන්කම සිදුකරන්නේ නම් ලංකාවේ තෙවදාවරයුගුගෙන් සැන්කමට අදාළව ලබා ගත් ලිපිය
  03. සැන්කම සිදුකරන රෝගලෙන් මණ්ඩලීය සහභාගිතුමා වෙත යොමුකරන ලද ලිපිය (අයේනමේන්තු කරන ලද වියදම් )
  04. භදුනුම්පතෙහි සහතික කළ ජායාපිටපතක් ( සේවායෝජක විසින් සහතික කළයුතුය)
  05. එන්ඩියෝගුම් / එකක් වාර්තාවෙහි සහ අදාළ රෝග නිශ්චය තුන්ඩුවෙහි සේවායෝජක විසින් සහතික කරන ලද ජායා පිටපතක්
  06. සේවායෝජක මගින් යම් මුදලක් ගෙවන්නේ නම් ඒ සම්බන්ධව සේවායෝජක විසින් නිකුත් කළ ලිපිය
  07. ජ්‍යායාධිපති අරමුදලින් ඉල්ලුම් කරන්නේ නම් එය සනාථ කරන ලිපිය
  08. වෙනත් සංවිධානයකින් යම් මුදලක් ගෙවන්නේ නම් ඒ සම්බන්ධ ලිපියක්
  09. සැන්කම සිදුකිරීමෙන් පසුව අයදුම්පතා ඉදිරිපත් කරන්නේ නම්, සැන්කමට අදාළව රෝගිලින් ලබා දෙන අවසාන විස්තරාත්මක බිල්පත් සහ ගෙවීම් වලට අදාළ සියලුම දුළුපත් (මුදල කුවිතාන්සි) වල මුළු පිටපත් ඉදිරිපත් කළ යුතුය.
  10. සැන්කමට අදාළ රෝග නිශ්චය තුන්ඩුවේ සේවායෝජක විසින් සහතික කරන ලද ජායා පිටපතක්
  11. ජ්‍යායාධිපති අරමුදලන් මුළුයාධාර ලබා ගන්නා අවස්ථාවකදී පමණක් එම ආයතනයෙන් සහතික කරන ලද බිල්පත්හි ජායා පිටපත් හාරගනු ලබන අතර අනෙකුත් සැම අවස්ථාවකදීම බිල්පත් වල මුළු පිටපත් ඉදිරිපත් කළ යුතුය.
- සේවායෝජක හෝ වෙනත් ආයතනයක් මගින් බිල්පතින් කොටසක් ගෙවා ඇති අවස්ථාවකදී, එම ගෙවීමට අදාළව එම ආයතනයෙන් ලබාගත් ලිපියක් සහ අයදුම්කරු විසින් රෝගල වෙත ගෙවා ඇති ගෙවීම් වලට අදාළ වූ මුදල කුවිතාන්සි වල මුළු පිටපත් ඉදිරිපත් කළ යුතුය.

### සැලැකිය යුතුයි :-

- 1). තවලෝක රෝගල , බර්ඩන්ස් රෝගල , ශ්‍රී ජයවර්ධනපුර මහරෝගල , ඇපලෝ රෝගල , කොළඹ ඔල්සිස් රෝගල , ආසිරී රෝගල, ජාතික රෝගල , කරාපිටිය මහරෝගල , මහනුවර දික්ෂාන රෝගල මගින් සිදුකරන ලද භද්‍රවත් සැන්කම් සඳහා වන අයදුම්පත් පමණක් හාරගනු ඇත.
- 02). රජයේ රෝගලක සැන්කමක සිදුකර ඇත්තාම් සැන්කමට අදාළව මිලදී ගන්නා ලද උපකරණ සඳහා පමණක් ගෙවීම සිදු කෙරේ.

- 03). හඳවත් සැන්කම සිදුකල අවස්ථාවන්හිදී මාස 02 ක් තුළ අයදුම්පත මෙම කාර්යාලයට ඉදිරිපත් කළයුතුයි.
- 04). සැන්කම සිදුකරන අවස්ථාව වන විට අයදුම්කරු මෙම අරමුදලේ සක්‍රීය සාමාජිකයෙකු වියයුතු අතර , සැන්කම සිදුකරන මාසයට පෙර ආසන්න මාස 12 ක කාලයකට හෝ අයදුම්කරු වෙනුවෙන් සේවායෝජක විසින් දායක මුදලේ ගෙවා තිබිය යුතුයි.
- 05). සාමාජිකයා වයස අවුරුදු 70 නොඩක්මවය යුතුය. (වයස අවුරුදු 70 ඉක්ම වූ සාමාජිකයෙකු ප්‍රතිලාභ ලබාගැනීමට නම් මහුණාධ අය අවම වශයෙන් අවුරුදු 25 ක සක්‍රීය සාමාජිකත්වයකට හිමිකම් ලබා තිබිය යුතු වන අතර එම අවුරුදු 25 ක කාලය තුළ මහුණාධ විසින් කිසිදු දායක මුදලක් ආපසු ලබා නොගෙන තිබිය යුතුය)
- 06.) මෙම ප්‍රතිලාභ ගෙවීම සම්බන්ධයෙන් මෙශ්චලය විසින් ගනු ලබන තීරණය අවසාන තීරණය වනු ඇත.

තිබුරුදීව සම්පූර්ණ කරන ලද අයදුම්පත් අදාළ ලියවිලි සමග රෝහලෙන් පිටවී දින 30 ක් අභ්‍යන්තර පහත සඳහන් ලිපිනයට යොමුකල යුතුය.

**කළමණාකරු (ප්‍රතිලාභ පරීපාලන)**  
 සේවා තියුක්තයන්ගේ භාර අරමුදලේ මෙශ්චලය  
 පළුමු මහල  
 කම්මිකරු මහලෝකම් කාර්යාලය  
 කොළඹ 05

දුරකථන අංකය : - 011-2581704  
 ගැක්ස් : - 011-2368037

සේවා නියක්තයන්ගේ හාර අරමදල් මණ්ඩලය  
හදුන් සහ්කම් සඳහා සහාය වීමේ වැඩපිළිවෙල  
අයදුම්පත්‍රය



කාර්යාලිය ප්‍රයෝග්‍රාම සඳහා

**1 කොටස ( සාමාජිකයා විසින් සම්පූර්ණ කළ යුතුයි)**

01. i. සාමාජිකයාගේ නම ( මුලකුරු සමග ) :- .....  
.....
- ii. මුලකුරු වලින් හඳුන්වන නම : - .....  
.....
02. ලිපිනය : - .....  
.....
03. i. වයස : - ..... ii. උපන් දිනය : - .....
04. ජාතික හැඳුනුම්පත් අංකය : - .....
05. මබ සේවය කරන ආයතනයේ නම සහ ලිපිනය : - .....  
.....
06. i. සේවායෝග්‍රාමගේ සේ.අ.අ. /පු.අ.අංකය : - .....  
ii. සාමාජික අංකය : - .....
07. සේවය ආරම්භ කළ දිනය : - .....
08. රැකියාවෙන් ස්වභාවය : - .....
09. බංකු ගිණුම් පිළිබඳ තොරතුරු : -  
i. බංකුවෙන් නම : - .....  
ii. බංකු ගැබාව : - .....  
iii. ගිණුම් අංකය : - .....
10. හදුන් රෝගය පිළිබඳ විස්තර : - ( වෛද්‍ය වාර්තා අමුණන්න.) .....
11. සහ්කම සිදුකිරීමට බලාපොරොත්තු වන රෝගල : - .....
12. සහ්කම සිදුකිරීමට බලාපොරොත්තු වන දිනය : - .....

13. සැන්කම සඳහා වැයවන / වැයවු මුදල :- රු.....
14. ඉහත අංක 13 යටතේ වැයවන / වැයවු මුදලින් කොටසක් මඟ සේවය කරන ආයතනය මගින් හෝ වෙනත් ආයතනයක් / සංවිධානයක් මගින් දුරන්තේද : - .....
15. එම ආයතනයේ / සංවිධානයේ නම :- 01. ....  
02. ....  
03. ....  
04. ....
- සහ දුරණු ලබන මුදල :- 01. රු.....  
02. රු.....  
03. රු.....  
04. රු.....
16. මිල පෙර හදුවන් සැන්කමක් / වකුගත් බද්ධ කිරීමක් වෙනුවෙන් ආධර මුදල් මෙම අරමුදලින් ලබාගෙන ඇද්ද ? .....  
ලබාගෙන ඇති ආධර මුදල් ප්‍රමාණය රු.....

මා හට වැළඳී ඇති හදුවන් රෝගය වෙනුවෙන් මඟ ආයතනය මගින් ලබාදෙන ප්‍රතිලාභ මුදල් මා වෙත ලබා දෙන ලෙස කරුණවෙන් ඉල්ලා සිටිමි.

ඉහතින් දක්වා ඇති තොරතුරු සත්‍ය හා නිවැරදි බව මම මෙයින් ප්‍රකාශ කරමි. මෙහි අසත්‍ය තොරතුරු සඡපූවහොත් මට විරැද්ධව උසාවියක තබු පවරනු ලැබිය හැකි බව මම දැනිමි.

මහජවැකිලි සම්කුණු :-

වම

දකුණු

සාමාජිකයාගේ අත්සන.

දිනය :- .....

දුරකථන අංකය :- .....

## 2 වන තොටස ( සේවායෝජක විසින් සම්පූර්ණ කළ ලුතුයි )

i. .... හි පිහිටි  
 ( ලිපිනය )

..... හි කළමණාකරු / පාලක  
 (ආයතනයේ නම )

/අයිතිකරු ..... වන මම සේ.අ.අ.

/ පු.අ.අ. අංක ..... සහ ජ්. ඩැ. අංකය  
 ..... දරණ ..... නැමුත්තා

( සාමාජිකයාගේ නම )

..... දින සිට මේ දක්වා මෙම ආයතනයේ සේවා නියුත්තව  
 සිටින බව මෙයින් සහතික කරමි.

ii. තවද , අප විසින් මහු / අය වෙනුවෙන් සේවා නියුත්තයන්ගේ හාර අරමුදලේ දායක මුදල්  
 අබෑස්ච්ච මධ්‍ය වෙන එවා ඇති බවත් , තවදුරටත් මහු / අය අප ආයතනයේ සේවා  
 නියුත්තව සිටින බවත් සහතික කරන අතර , සත්ත්ම සිදුකිරීමේ තියුම්ති / සිදු කරන  
 ලද මාසයට පෙර මාස හය (၆) සඳහා මහු / අය වෙනුවෙන් තැන්පත් කරන ලද දායක  
 මුදල් පිළිබඳ විස්තර පහත දක්වා ඇත.

මාසය						
දායක මුදල						

iii. මෙයට අමතරව අප විසින් සියලුම සේවකයින් වෙනුවෙන් ඉහත මාස හය (၆) සඳහා  
 ගෙවන ලද සේවා නියුත්තයන්ගේ හාර අරමුදලේ දායක මුදල් පිළිබඳ විස්තරයක් පහත  
 දක්වා ඇත.

මාසය	මාසය සඳහා ගෙවන ලද සම්පූර්ණ මුදල	ගෙවීම් කරන ලද්දේ සේ.නි.හා. අරමුදල / බැංකු ගාබාව	ගෙවන ලද දිනය	වෙක්පත් ඇංකය

iV. ඉහත කාලීමාවට අදාළ දායක මුදල් ගෙවන ලද්දේ ආකෘති අවශ්‍ය 1 මගින්ද / අවශ්‍ය 4  
 මගින්ද :- .....

V. ආකානි ආර් 1 මගින් මුදල් ගෙවන්නේ නම් එම කාලසීමාවට අදාළව ආකානි (11) වාර්තා ,

- (අ) දැනටමත් මබ ආයතනය වෙත එවා ඇති අතර , එම වාර්තාවේ මහුගේ / ආයගේ නම ඇතුළත් වි ඇති බවත් ,
- (ආ) ඉදිරියේ දී එව්‍යමට තියුමින බවත් , එම වාර්තාවේ මහුගේ / ආයගේ නම ඇතුළත් කරන බවත් , සහතික කරමි.

Vi අප ආයතනයේ සේවයේ තියුතු .....  
මහතා / මහත්මිය / මෙනවියගේ හදුවත් සත්‍යකම වෙනුවෙන් රු..... ක  
මුදලක් අප ආයතනය මගින් ගෙවා ඇත. / ගෙව්‍යමට එකාගුව ඇත. / කිසිම ගෙව්‍යමක්  
නොකරයි. ( අනවශ්‍ය වෙන කපා හැරීන්න )

දැහන සඳහන් තොරතුරු සත්‍ය හා නිවැරදි බව මෙයින් ප්‍රකාශ කරන අතර , මෙහි යම් අසත්‍ය  
තොරතුරුක් සැපයුවහොත් , සේවා තියුත්තයන්ගේ හාර අරමුදල් පත්‍රන් 39 වන වගන්තිය යටතේ  
මට විරුද්ධ්‍යව උසාවියක තඩුපවරනු ලැබිය හැකි බව මම දනිමි.

දිනය :- .....  
.....  
සේවායෝග්‍රැකගේ අත්සන

මුදාව :-

දුරකථන අංකය :- .....